

නිශ්චිතව නියමකොට ඇති අධි-අවදානම් ස්ථානවල සංචාරය කර ඇති රට තුළට පැමිණෙන සංචාරකයින් මත නිශ්චිතව නියමකොට ඇති කොන්දේසි (Cap.599H)

රෝග වැළැක්වීමේ හා පාලනය කිරීමේ රෙගුලාසිය (හරස් මායිම් ප්‍රවාහණය සහ සංචරණය පිළිබඳ රෙගුලාසිය) යටතේ පිටතින් පැමිණෙන සංචාරකයකු හොංකොං බලා පිටත්වන සිවිල් සේවා ගුවන් යානයකට ගොඩවුණු දිනයේ හෝ හොංකොං වෙත ළඟාවීමට නියමිත(නම්කළ ගුවන්යානයක්) හෝ, එම දිනයට **දින 21** කට පෙර හෝ අධි-අවදානම් ස්ථාන ලෙස නම් කළ ස්ථානයක **නම් කළ ලැයිස්තුව ලබාගත හැකි වෙඩි අඩවිය**: <https://www.coronavirus.gov.hk/eng/high-risk-places.html> නැවතී සිටියේ නම් පහත දැක්වෙන ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය :

1. අදාළ සංචාරකයාගේ නමින් ඉංග්‍රීසි හෝ චීන බසින් ඔහුගේ හෝ ඇයගේ වලංගු සංචාරක ලියවිලි වලට අනන්‍ය වූ රසායනාගාර හෝ සෞඛ්‍යසේවා ආයතනයක් මගින් නිකුත් කළ පරීක්ෂණ වාර්තා මගින් පහත කරුණු දැක්විය යුතුය:
  - a. අදාළ සංචාරකයා කොවිඩ්-19 සඳහා වූ නියුක්ලෙයික අම්ල පරීක්ෂාව කරගත යුතුය. නිශ්චිතව නම් කරන ලද ගුවන්යානය පිටත්වීමට නියමිත වේලාවට පැය 72 කට පෙර පරීක්ෂණය සඳහා සාම්පල ලබා දිය යුතුය;
  - b. එම සාම්පලය මත සිදුකරනු ලබන පරීක්ෂාව කොවිඩ්-19 සඳහා වූ නියුක්ලෙයික් පරීක්ෂාව විය යුතුය; සහ
  - c. අදාළ සංචාරකයා සඳහා සිදුකරන ලද පරීක්ෂාවේ ප්‍රතිඵලය කොවිඩ්-19 සඳහා සෘණාත්මක විය යුතුය; සහ
2. අදාළ පරීක්ෂණ වාර්තාව ඉංග්‍රීසි හෝ චීන බසින් සටහන්ව නැත්නම් හෝ ඉහත දක්වන ලද තොරතුරු සියල්ල අඩංගු නොවේ නම් , අදාළ සංචාරකයාගේ නමින්, ඔහුගේ වලංගු සංචාරක ලියවිලිවලට අනුකූලව, රසායනාගාරය හෝ සෞඛ්‍ය සේවා ආයතනය මගින් ඉංග්‍රීසි හෝ චීන බසින් ඉහත සියලු තොරතුරු ලිඛිතව සනාථ කළ යුතුය. මෙකී ලිඛිත අනුමත කිරීම පරීක්ෂණ වාර්තාව සමග ඉදිරිපත් කළ යුතුය; සහ
3. රසායනාගාරය හෝ සෞඛ්‍ය සේවා ආයතනය ISO 15189 යටතේ පිළිගත් හෝ එම රසායනාගාරය හෝ සෞඛ්‍ය සේවා ආයතනය පිහිටි ප්‍රදේශයට අදාළ ආණ්ඩුවේ අධිකාරිය මගින් පිළිගනු ලැබ ඇති බව සනාථ කෙරෙන ඉංග්‍රීසි බසින් හෝ චීන බසින් නිකුත් කළ ලේඛන ඉදිරිපත් කළ යුතුය; සහ
4. තමා හොංකොං වලට පැමිණි දිනයේ සිට **රාත්‍රී 21** කට අඩු නොවන කාලසීමාවක් සඳහා හොංකොං වල පිහිටි හෝටලයක කාමර වෙන්කරවාගෙන ඇති බව අදාළ සංචාරකයා විසින් ඉංග්‍රීසි බසින් හෝ චීන බසින් සනාථ කළ යුතුය.